



**ශ්‍රී ලංකා මහ බැංකුව**  
**இலங்கை மத்திய வங்கி**  
**CENTRAL BANK OF SRI LANKA**

**සන්නිවේදන දෙපාර්තමේන්තුව**

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
 දුරකථන අංක: 2477424, 2477423, 2477311  
 ෆැක්ස්: 2346257, 2477739  
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රවෘත්ති පත්‍ර නිවේදනය

**නිකුත් කළේ** ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව  
**දිනය** 2018 පෙබරවාරි මස 15 වැනි දින

**මුදල් ප්‍රතිපත්ති විවරණය : අංක 01 - 2018**

පවතින සහ අපේක්ෂිත දේශීය හා විදේශීය සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳ සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2018 පෙබරවාරි 14 වන දින පැවති රැස්වීමේ දී මුදල් මණ්ඩලයේ අදහස වූ අතර, ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය විය.

මැදිකාලීනව උද්ධමනය මැදි-තනි අගයක මට්ටමේ පවත්වාගෙන යෑම සහ එමගින් තිරසාර වර්ධනයකට පහසුකම් සැලසීමේ අරමුණ සමඟ මුදල් මණ්ඩලයේ මෙම තීරණය අනුකූල වේ. මෙම මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සඳහා තුඩු දුන් සාධක පහත පරිදි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ආර්ථිකය ස්ථාවර කිරීමට උපකාරී විය. 2017 වසර අවසානය වන විට පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය මෙන්ම, වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණයෙහි වර්ධනය ද අපේක්ෂිත මට්ටම් දක්වා මන්දගාමී විය. විදේශීය අංශය සැලකූ විට, 2017 වසරේ දී යුරෝපා සංගමය විසින් විශේෂ ප්‍රතිලාභ සහිත වෙළඳ වරණය පිළිබඳ පොදු ක්‍රමය (ජී.එස්.පී. ජලස්) නැවත ලබාදීම, ප්‍රධාන වෙළඳ හාණ්ඩ සඳහා ජාත්‍යන්තර වෙළඳපොළෙහි හිතකර මිල මට්ටම් පැවතීම මෙන්ම මහ බැංකුව විසින් පවත්වා ගනු ලැබූ නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තිය හේතුවෙන් අපනයන ආදායම මෙතෙක්

වාර්තාගත ඉහළම මට්ටම වන එ.ජ. ඩොලර් බිලියන 11.4 ක් පමණ දක්වා ඉහළ යෑමක් සනිටුහන් කළේය. කෙසේ වුවද, නියඟය හේතුවෙන් ඉහළ ගිය ආනයන සහ රත්රන් ආනයන ඉහළ යෑමේ බලපෑම මගින් වෙළඳ හිඟය පුළුල් විය. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ යම් අඩුවීමක් පෙන්නුම් කළ ද, සංචාරක අංශය ඇතුළු සේවා ආශ්‍රිත අපනයන තවදුරටත් ධනාත්මකව වර්ධනය විය. 2017 වසර තුළ දී ඍජු විදේශ ආයෝජන ප්‍රවාහ ද සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇතැයි ඇස්තමේන්තුගත කර ඇති අතර, මේ සඳහා හම්බන්තොට වරාය බදු දීමෙන් ලද මූල්‍ය ලැබීම් දායක විය. මෙම වර්ධනයන් පිළිබිඹු කරමින්, 2018 ජනවාරි මස අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 7.7 ක් වූ අතර, 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 0.9 කින් අවප්‍රමාණය වී ඇත. මේ අතර, 2018 ජනවාරි මාසයේදී, ආහාර ආශ්‍රිත උද්ධමනයෙහි සිදුවූ සැලකිය යුතු මන්දගාමී වීම සමඟ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013 = 100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස අනුව මනිනු ලබන මතුපිට උද්ධමනය තියුණු ලෙස පහළ ගියේය. 2018 ජනවාරි මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි ද (ජා.පා.මි.ද., 2013 = 100) සැලකිය යුතු පහළ යෑමක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂිත අතර, 2018 වසරේ ඉදිරි කාලය තුළදී මතුපිට උද්ධමනය සහ මූලික උද්ධමනය අපේක්ෂිත මැදි-තනි අගයක මට්ටමේ ස්ථාවරව පවතිනු ඇතැයි අපේක්ෂිතය.

වර්තමානයේ දී ආර්ථිකයෙහි නිෂ්පාදන මට්ටම එහි ශක්‍යතා මට්ටමට වඩා පහළින් පවතින බව මුදල් මණ්ඩලයෙහි අවධානයට යොමු විය. කෙසේ නමුත් පවත්නා දර්ශකවලට අනුව, ගත වූ වසර දෙක තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වයන්ගේ බලපෑමට ලක්වූ ආර්ථිකය, විදේශීය ඉල්ලුමෙහි සහ විදේශීය ඍජු ආයෝජනවල අපේක්ෂිත ඉහළ යෑමේ ප්‍රතිලාභ හේතුවෙන් යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂිතය. ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වශයෙන් ඉහළ නැංවුණු පෞද්ගලික ආයෝජනවල සහයෝගය සහිතව ක්‍රියාත්මක කරනු ලබන නව වෙළඳ ගිවිසුම්වල බලපෑම ද හේතුවෙන් වෙළඳ අංශය තවදුරටත් වර්ධනය වීම තුළින්, ආර්ථිකයට මැදිකාලීනව සිය ශක්‍යතා මට්ටම කරා ළඟා වීමට අවස්ථාව සැලසෙනු ඇත.

රාජ්‍ය මූල්‍ය අංශය සැලකූ විට, දශක ගණනාවකට පසු 2017 වසර තුළ දී ප්‍රාථමික ගිණුමෙහි ශේෂයේ සුළු අතිරික්තයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වුවද, ජල ගැලීම් සහ නියඟය ආශ්‍රිත සහනාධාර සැපයීම තුළින් වියදම් ඉහළ යෑම සහ

ආදායම් රැස් කිරීම් පහළ යෑම හේතුවෙන් සමස්ත රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය පුරෝකච්ඡිත මට්ටමට වඩා වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ගෝලීය ආර්ථිකය සැලකූ විට, 2018 ජනවාරි මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්මෙහි නවතම ප්‍රකාශනයට අනුව, ගෝලීය වර්ධන පුරෝකච්ඡන ඉහළ නංවා ඇත. මෙම වැඩිදියුණු වූ ගෝලීය වර්ධන ප්‍රවණතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය මත සමස්ත වශයෙන් ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, පවත්නා දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් අවධානයට යොමු විය යුතු කරුණක්ව පවතී.

ඉහත වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙලින්, සියයට 7.25 සහ සියයට 8.75 යන දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 8.75
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 7.50

මිලභ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2018 අප්‍රේල් මස 04 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

සංඛ්‍යා ඇමුණුම:

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

මාසය		දෙසැ-16	මාර්-17	ජුනි-17	සැප්-17	දෙසැ-17	ජන-18
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	4.5	7.3	6.1	7.1	7.1	5.8
	ජා.පා.මි.ද. (2013=100)	4.2	8.6	6.3	8.6	7.3	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	5.8	7.3	5.1	6.0	4.3	3.5
	ජා.පා.මි.ද. (2013=100)	6.7	7.0	4.1	4.6	2.7	-

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	දෙසැ-16	ජුනි-17	සැප්-17	නොවැ-17	දෙසැ-17	දෙසැ-16	ජුනි-17	සැප්-17	නොවැ-17	දෙසැ-17
සංචිත මුදල්	856	892	909	912	940	27.1	17.8	14.5	14.1	9.8
පුළුල් මුදල් සැපයුම (M2b)	5,406	5,873	6,132	6,184	6,308	18.4	21.2	20.3	17.9	16.7
ශුද්ධ විදේශීය වත්කම්	-231	-246	10	67	122	22.4	50.0	103.8	123.5	152.6
ශුද්ධ දේශීය වත්කම්	5,637	6,119	6,122	6,117	6,187	15.9	14.7	13.9	10.5	9.8
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	1,972	2,235	2,224	2,160	2,169	12.1	11.4	14.1	10.2	10.0
රාජ්‍ය ව්‍යවසායන් සඳහා ලබා දුන් ණය	495	551	498	483	514	-5.3	13.7	10.0	2.9	3.9
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	4,204	4,505	4,659	4,762	4,822	21.9	18.6	17.5	15.4	14.7
පුළුල් මුදල් සැපයුම (M4)	6,630	7,221	7,558	7,660	7,796	15.9	20.3	19.9	18.4	17.6

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2016 දෙසැ. අවසානයට	2017 මාර්තු අවසානයට	2017 ජූනි අවසානයට	2017 සැප්. අවසානයට	2017 දෙසැ. අවසානයට	2018 ජන. අවසානයට	2018 පෙබ. 14 දිනට
<b>ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික</b>							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	7.00	7.25	7.25	7.25	7.25	7.25	7.25
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	8.50	8.75	8.75	8.75	8.75	8.75	8.75
<b>බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)</b>	8.42	8.75	8.75	8.11	8.15	8.15	8.13
<b>භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)</b>							
දින 91	8.72	9.63	9.60	8.71	7.69	7.69	8.02
දින 182	9.63	10.62	10.29	9.01	8.30	7.95	8.29
දින 364	10.17	10.98	10.47	9.10	8.90	8.90	9.28
<b>ණය අනුපාතික</b>							
බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතිපතා)	11.52	11.79	11.70	11.55	11.55	11.04	11.16
බරිත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	13.20	13.40	13.73	13.83	13.88	-	-
බරිත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	14.37	14.54	14.90	14.75	14.31	-	-
<b>තැන්පතු අනුපාතික</b>							
බරිත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.17	8.81	9.13	9.25	9.07	9.08	-
බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	10.46	11.38	11.66	11.81	11.48	11.54	-
බරිත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	11.17	11.49	11.57	10.63	10.06	-	-

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව